



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර III විභාගය - 2024 ඡනවාරි

යෝජිත උත්තර

(303) මූල්‍ය පාලනයන් සහ විගණනය (FCA)

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540 , පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.
දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
අදියර III විභාගය - 2024 ජනවාරි
(303) මූල්‍ය පාලනයන් සහ විගණනය
යෝජිත උත්තර

(මුළු ලකුණු 20)

A කොටස

1 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 01 - ව්‍යාපාරික පරිසරය සහ පාලන ආකෘතිමය රාමුව

(a) i. හවුල් ව්‍යාපාර

ii. සීමිත සමාගම්

(ලකුණු 02)

(b)

බදුකරණය

i. හවුල් ව්‍යාපාර : ව්‍යාපාර ලාභය අයිතිකරුගේ පුද්ගලික ආදායමට ඇතුළත් වේ.

ii. සීමිත සමාගම් : අයිතිකරුවන් සහ සමාගම මත වෙන වෙනම බදු අය කෙරේ.

වගකීම

i. හවුල් ව්‍යාපාර : ව්‍යාපාරයේ සියලුම පාඩු සහ ණය සඳහා පුද්ගලිකව වගකිව යුතුය. (අසීමිත වගකීම).

ii. සීමිත සමාගම් : සමාගමේ ණය සඳහා අයිතිකරුවන් පුද්ගලිකව වගකිව යුතු නොවේ. (සීමිත වගකීම)

(ලකුණු 03)
(මුළු ලකුණු 05)

2 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 02 - අවදානම් කළමනාකරණ ආකෘතිමය රාමුව

අවදානම් කළමනාකරණ ආකෘතිමය රාමුවක් භාවිතයෙන් ලැබෙන අවස්ථාවන් / වාසි

පහත සඳහන් අවස්ථා / වාසි දෙකක් පැහැදිලි කිරීම මුළු ලකුණු 05 ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් වේ.

1. වත්කම් ආරක්ෂණය - ශක්තිමත් අවදානම් කළමනාකරණ ආකෘතිමය රාමුවක් පැවතීම තුළින් වත්කම් සහ ව්‍යාපාරය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා නියමිත වේලාවට අවදානම අවබෝධ කර ගැනීමට ප්‍රමුඛත්වය සැපයේ.

2. **කීර්තිනාම කළමනාකරණය** - ට්‍රේඩ්වේ කොමිෂන් සභාවේ අනුග්‍රහක සංවිධාන කමිටුවට අනුව (COSO), අවදානම් කළමනාකරණය සංවිධානයේ විවිධ පාර්ශවයන් විසින් ක්‍රියාත්මක කළ යුතු අතර, ඔවුන් එක් එක් අවදානම අවම කිරීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ යුතුය. ශක්තිමත් අවදානම් කළමනාකරණ ආකෘතිය රාමුවක් අනුගමනය කිරීම ආයතනවලට පොදු මාධ්‍ය හරහා ලැබෙන සියලුම ප්‍රකාශන නිරීක්ෂණය කිරීමට ඉඩ සලසයි.

3. **සීමිත වගකීම් දාම අවදානම:** ගෝලීය සැපයුම් දාමවල සංකීර්ණත්වය හේතුවෙන් විශාල සහ ශීඝ්‍රයෙන් වෙනස් වන වෙළඳපොළ තුළ අවදානම පිළිබඳව දැනුවත් වීමට නිරන්තර අධීක්ෂණයක් අවශ්‍ය වේ. අවදානම් කළමනාකරණ ආකෘතිය රාමුව බාහිර හා අභ්‍යන්තර මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු ප්‍රවාහවල ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි.

4. **බුද්ධිමය දේපල ආරක්ෂාව** - සියලුම සමාගම් බුද්ධිමය දේපල සොරගැනීමේ අවදානමට ලක් වේ.

5. **තරඟකරුවන්ගේ විශ්ලේෂණය** - ශක්තිමත් අවදානම් කළමනාකරණ ආකෘතිය රාමුවක් තරඟකාරී ක්‍රියාවන් හා සම්බන්ධ අවදානම් ක්‍රමානුකූලව හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාවය දීමෙන් තරඟකරුවන්ගේ විශ්ලේෂණයට පහසුකම් සපයයි. මේ තුළින් සම්පත් ඵලදායී ලෙස බෙදා හැරීමට ව්‍යාපාරවලට හැකි වේ. රාමුව තුළ තරඟකාරී බුද්ධිය ඒකාබද්ධ කිරීමෙන්, ක්‍රියාශීලී ප්‍රතිචාර උපාය මාර්ග සංවර්ධනය කළ හැකි බැවින් ව්‍යාපාරවලට තර්ජන අවම කරගෙන සහ අවස්ථා ප්‍රයෝජනයට ගැනීම තුළින් අවසානයේ තරඟකාරී වාසිය වැඩි දියුණු කර ගැනීමට හැකි වේ.



(මුළු ලකුණු 05)

3 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 02 - අවදානම් කළමනාකරණ ආකෘතිය රාමුව

(a) සහතික වීමේ කාර්යභාරයක පාර්ශවයන් තුන නම්;

තොරතුරු ප්‍රයෝජනයට ගැනීමට අපේක්ෂිත පරිශීලකයින් (Intended Users): අපේක්ෂිත පරිශීලකයින් යනු වගකිවයුතු පාර්ශවයේ ක්‍රියාකාරකම් හේතුවෙන් බලපෑමට ලක්වන වගකිවයුතු පාර්ශවයන් සේවා, වත්කම් හෝ තොරතුරු ලබන්නන් වේ. අවශ්‍ය අවස්ථාවලදී, වගකිවයුතු පාර්ශවයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පරිශීලකයන්ට තොරතුරු ලැබිය හැක.

වෘත්තිකයා: වෘත්තිකයා අපේක්ෂිත පරිශීලකයින්ගේ විශ්වාසය ඉහළ නැංවීම සඳහා විෂය කරුණු මත සහතික වීමක් ලබා දීම සඳහා ප්‍රමාණවත් හා යෝග්‍ය සාක්ෂි ලබා ගැනීමේ අරමුණින් සහතිකවීමේ කාර්යභාරයක නියැලෙයි.

වගකිවයුතු පාර්ශවය: අපේක්ෂිත පරිශීලකයින්ගේ ප්‍රයෝජනය සඳහා අදාළ තොරතුරු සපයයි. සහතික වීමක් අපේක්ෂා කරන විෂය සම්බන්ධයෙන් මෙම පාර්ශවය වගකිව යුතුය.

(ලකුණු 03)

(b) පහත සඳහන් වෙනස්කම් දෙකක් ප්‍රකාශ කිරීම ලකුණු 02ක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස සැලකේ.

| සාධාරණ සහතිකවීම සහ සීමිත සහතිකවීම | |
|---|---|
| සාධාරණ සහතිකවීම (Reasonable Assurance) | සීමිත සහතිකවීම (Limited Assurance) |
| ඉහළ මට්ටමේ සහතිකවීමක් ලබා දෙයි | අඩු හෝ මධ්‍යස්ථ මට්ටමේ සහතිකවීමක් ලබා දෙයි |
| ධනාත්මක වචන සහිත සහතිකවීමක් ලබා දෙයි | සෘණාත්මක වචන සහිත සහතිකවීමක් ලබා දෙයි |
| වෘත්තිකයා විසින් සාධාරණ නිගමනයකට එළඹීමට හැකි වන පරිදි ප්‍රමාණවත් සහ යෝග්‍ය විගණන සාක්ෂි රැස් කරයි. | වෘත්තිකයා විසින් සීමිත නිගමනයකට එළඹීමට හැකි වන පරිදි ප්‍රමාණවත් සහ යෝග්‍ය විගණන සාක්ෂි රැස් කරයි |
| හඳුනාගත් සුදුසු නිර්ණායකයන් සමඟ විෂය කරුණු සියලු ප්‍රමාණාත්මක අංශවලට අනුකූල වන බව නිගමනය කරයි. | හඳුනාගත් සුදුසු නිර්ණායකයන් සම්බන්ධයෙන් විෂය කරුණු අදාළ වන්නේ අදාළ අවස්ථාවන්ට පමණක් බව නිගමනය කරයි. |
| ප්‍රමාණවත් සහ යෝග්‍ය විගණන සාක්ෂි ලබා ගැනීම සඳහා විස්තරාත්මක විගණන පටිපාටි සිදු කරයි - පාලන පරීක්ෂාව සහ සැලකිය යුතු විගණන ක්‍රියා පටිපාටි | විගණන ක්‍රියා පටිපාටි අඩුවෙන් සිදු කරයි - ප්‍රධාන වශයෙන් විමසීම් සහ විශ්ලේෂණාත්මක ක්‍රියා පටිපාටි. |

(ලකුණු 02)
(මුළු ලකුණු 05)

4 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 09 - මූල්‍ය ප්‍රකාශන විගණනයක් සඳහා විගණන තත්ත්ව පාලන අවශ්‍යතා

(a) ආයතනය, එහි පුද්ගලයින් සහ අනෙකුත් පාර්ශව (අදාළ නම්) ස්වාධීන අවශ්‍යතාවලට යටත් වන බවට විගණන සමාගම සාධාරණ සහතිකයක් ලබා දීම සඳහා සුදුසු ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි ස්ථාපිත කළ යුතුය.

එවැනි ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි මගින් සමාගමට;

- a. එහි ස්වාධීන අවශ්‍යතා එහි පිරිස් වෙත සන්නිවේදනය කිරීමට හැකි වේ.
- b. ස්වාධීනත්වයට තර්ජන ඇති කරන තත්වයන් සහ සම්බන්ධතා හඳුනාගෙන ඇගයීම සහ එම තර්ජන ඉවත් කිරීමට හෝ ඒවා අඩු කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හැකි වේ.

(ලකුණු 03)

(b) පහත සඳහන් කරුණු දෙකක් ප්‍රකාශ කිරීම ලකුණු 02ක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස සැලකේ.

1. වෘත්තීය ප්‍රමිතීන් සහ අදාළ නීතිමය සහ නියාමන අවශ්‍යතා අනුව විගණන කාර්ය සිදු කර ඇත.
2. වැඩිදුර සලකා බැලීම සඳහා වැදගත් කරුණු මතු කර ඇත.
3. සුදුසු උපදේශන සිදු කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස නිගමන ලේඛනගත කර ක්‍රියාත්මක කර ඇත.
4. සිදු කරන ලද විගණන කාර්යයේ ස්වභාවය, වේලාව සහ ප්‍රමාණය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් ඇත.
5. සිදු කරන ලද විගණන කාර්යය, එළඹ ඇති නිගමනවලට සහාය වන අතර සුදුසු පරිදි ලේඛනගත කර ඇත.
6. ලබාගත් සාක්ෂි විගණන වාර්තාවට සහාය වීමට ප්‍රමාණවත් සහ සුදුසු ය.
7. විගණන කාර්යභාරයේ ක්‍රියා පටිපාටිවල අරමුණු සාක්ෂාත් කර ගෙන ඇත.

(ලකුණු 02)
(මුළු ලකුණු 05)



A කොටසෙහි අවසානය

5 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 05 - අවදානම් තක්සේරුව සහ විගණන ක්‍රියාවලිය

(a) පහත සඳහන් කරුණු තුනක් පැහැදිලි කිරීම ලකුණු 06ක් ලබා ගැනීම සඳහා අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සැලකේ.

| සමස්ත විගණන උපායමාර්ගය පිහිටුවීමේදී සලකා බැලිය යුතු කරුණු | |
|--|---|
| විගණන කාර්යභාරයේ ලක්ෂණ | <ul style="list-style-type: none"> • මූල්‍ය වාර්තාකරණ රාමුව • කර්මාන්තයට විශේෂිත වාර්තාකරණ අවශ්‍යතා. • අපේක්ෂිත විගණන ආවරණය (උදා. ස්ථාන ගණන) • පාලන සම්බන්ධතා වල ස්වභාවය (උදා. කණ්ඩායම් විගණන) • ව්‍යාපාර අංශවල ස්වභාවය. • භාවිතා කළ යුතු වාර්තාකරණ මුදල් වර්ගය. • අභ්‍යන්තර විගණන ඒකකයක් පැවතීම. • සේවා සංවිධාන භාවිතය (ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් ලබා ගැනීම) සහ ඔවුන් විසින් පාලනයන් සැලසුම් කර ඇති ආකාරය. • පෙර විගණන වලින් ලබාගත් විගණන සාක්ෂි. • විගණන පටිපාටි මත තොරතුරු තාක්ෂණයේ බලපෑම. • සේවාදායකයගේ පුද්ගලික දත්ත ලබා ගැනීමේ හැකියාව. |
| වාර්තාකරණයේ අරමුණු, විගණනයේ කාලය සහ සන්නිවේදනයේ ස්වභාවය | <ul style="list-style-type: none"> • මූල්‍ය වාර්තාකරණයට අදාළ ආයතනයේ කාලරාමුව • කළමනාකාරිත්වය සහ පාලනයට සම්බන්ධ අය සමඟ සංවිධාන රැස්වීම් සංවිධානය • අපේක්ෂිත වාර්තාවන් සහ කාල වකවානු සම්බන්ධයෙන් කළමනාකාරිත්වය සහ පාලනයට සම්බන්ධ අය සමඟ සාකච්ඡා • විගණන කාර්යභාරය පුරාවටම විගණනයේ තත්වය සම්බන්ධයෙන් අපේක්ෂිත සන්නිවේදනය • සංරචක විගණකයින් සමඟ අපේක්ෂිත සන්නිවේදනය • තෙවන පාර්ශව සමඟ අපේක්ෂිත සන්නිවේදනය |

| | |
|---|--|
| <p>සැලකිය යුතු සාධක, මූලික කාර්යභාර ක්‍රියාකාරකම් සහ අනෙකුත් කාර්යභාරයන් පිළිබඳව ලබාගත් දැනුම</p> | <ul style="list-style-type: none"> • ප්‍රමාණාත්මකත්ව නිර්ණය කිරීම. • ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් සහිත වැඩි අවදානමක් ඇති ප්‍රදේශ හඳුනා ගැනීම සහ සමස්ත මූල්‍ය ප්‍රකාශන මට්ටමින් එහි බලපෑම හඳුනා ගැනීම. • පෙර විගණනවල ප්‍රතිඵල. • වෘත්තීය සංශය දෘෂ්ඨිය පවත්වා ගැනීමට අවශ්‍යවේ. • මනා අභ්‍යන්තර පාලනයක් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා කළමනාකාරිත්වයේ කැපවීම පිළිබඳ සාක්ෂි. • ගනුදෙනු පරිමාව. • සැලකිය යුතු ව්‍යාපාරික වර්ධනයන් . • සැලකිය යුතු කර්මාන්ත වර්ධනයන්. • මූල්‍ය වාර්තාකරණ රාමුවේ සැලකිය යුතු වෙනස්කම්. • අනෙකුත් සැලකිය යුතු මෑත වර්ධනයන්. |
| <p>ස්වභාවය, කාලය සහ සම්පත් ප්‍රමාණය</p> | <ul style="list-style-type: none"> • විගණන කාර්යභාර කණ්ඩායම තෝරා ගැනීම. • කණ්ඩායම් සාමාජිකයින්ට වැඩ පැවරීම. • කාර්යභාරයේ අයවැයකරණය. |

(ලකුණු 06)

(b) පහත සඳහන් ක්ෂේත්‍ර හතරක් ප්‍රකාශ කිරීම ලකුණු 04ක් ලබා ගැනීම සඳහා අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සැලකේ.

විගණකවරයා පහත සඳහන් ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුය.

- A. අදාළ මූල්‍ය වාර්තාකරණ රාමුව ඇතුළත්ව ඉදිකිරීම් සහ මැණික් කර්මාන්තයන්ට අදාළ නියාමනයන් ඇතුළු අනෙකුත් බාහිර සාධක.
- B. ඉදිකිරීම් සහ සිවිල් ඉංජිනේරු සේවා සහ මැණික් කර්මාන්ත වල ස්වභාවය, ඇතුළුව
 - I. එහි මෙහෙයුම්
 - II. එහි හිමිකාරිත්වය සහ පාලන ව්‍යුහය
 - III. ඉදිකිරීම් සහ සිවිල් ඉංජිනේරු සේවා සහ මැණික් කර්මාන්ත විසින් විශේෂ අරමුණු ආයතනවල ආයෝජන ඇතුළුව සිදු කරන සහ කිරීමට සැලසුම් කරන ආයෝජන වර්ග සහ
 - IV. ඉදිකිරීම් සහ සිවිල් ඉංජිනේරු සේවා සහ මැණික් කර්මාන්ත ව්‍යුහගත කර ඇති ආකාරය සහ එයට මුදල් සපයන ආකාරය
- C. ආයතනය විසින් ව්‍යාපාරයට යෝග්‍ය සහ අනුකූල වන පරිදි ගිණුම්කරණ ප්‍රතිපත්ති තෝරා

ගැනීම සහ යෙදීම , .

- D. මැණික් මිලදී ගැනීම්, මැණික් කැපීම ආදිය පිළිබඳ අභ්‍යන්තර පාලනය. මැණික් කැපීම මත මෙහෙයුම් ක්‍රියාවලිය.
- E. ආයතනයේ අරමුණු සහ උපාය මාර්ග සහ ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයේ අවදානම් ඇති විය හැකි අදාළ ව්‍යාපාරික අවදානම්.
- F. ආයතනයේ මූල්‍ය කාර්ය සාධනය මැනීම සහ සමාලෝචනය.
- G. ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ගේ ප්‍රධාන වෙනස්කම්

(ලකුණු 04)
(මුළු ලකුණු 10)

6 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 05 - අවදානම් තක්සේරුව සහ විගණන ක්‍රියාවලිය

(a) වංචා (Fraud) - කළමනාකාරිත්වය හෝ පාලනය සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව හෝ තුන්වන පාර්ශවවල සේවකයින් අතර පුද්ගලයන් එක් අයෙකු හෝ කිහිප දෙනෙකු විසින් අසාධාරණ හෝ නීතිවිරෝධී වාසියක් ලබා ගැනීම සඳහා අනුන් රැවටීමට කරනු ලබන ක්‍රියාවකි.

(ලකුණු 03)

(b) ශ්‍රී ලංකා විගණන ප්‍රමිත වලට අනුව විගණනය සිදු කරන විගණකවරයෙකු මූලික වගකීම වන්නේ මූල්‍ය ප්‍රකාශයන් සමස්තයක් ලෙස වංචාවක් හෝ වැරදි නිසා සිදු විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ සහතිකයක් ලබා දීමයි.

විගණනයේ ආවේණික සීමාවන් හේතුවෙන්, වංචාව හේතුවෙන් පැන නැගෙන ඇතැම් ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කර නොගැනීමේ නොවැළැක්විය හැකි අවදානමක් පවතින අතර, වැරදි හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශන කට වඩා මෙම සාවද්‍ය ප්‍රකාශනයන්හි විය හැකි බලපෑම් සැලකිය යුතු ලෙස ඉහල මට්ටමක පවතී. මක්නිසාද යත්, වංචා සැඟවීමට ප්‍රවේශමෙන් සංවිධානය කරන ලද සැලසුම් ක්‍රම ඇතුළත් විය හැකි බැවිනි.

වංචා වැළැක්වීම සහ අනාවරණය කර ගැනීමේ මූලික වගකීම පවතින්නේ පාලනය සඳහා වගකිවයුතු පාර්ශවයන්ටයි. කෙසේ වෙතත්, අවදානම අවම කිරීම සඳහා විගණකවරයා විසින් විගණන ක්‍රියා පටිපාටි සිදු කළ යුතුය.

(ලකුණු 04)

- (c)
- AB ට්‍රවර්ස්ට් - දින 120 ට වැඩි දිගු හිඟ ශේෂයක් (රු. 1,350,000) තිබීම වංචා හෝ දෝෂ ඇතිවීමේ වැඩි අවදානමක් ඇති කරයි.
 - ලංකා විසිටර්ස් - සෘන ශේෂයක් (රු. 650,000) තිබීම වංචා හෝ දෝෂ ඇතිවීමේ වැඩි අවදානමක් ඇති කරයි - ලංකා විසිටර්ස්ට අදාළ විකුණුම් ඉන්වොයිසි වාර්ථා කර නොතිබීම
 - ගල්ෆ් ට්‍රවර්ස් - දිගුකාලීන නොගෙවූ ශේෂයන් තිබුණද, ගල්ෆ් ට්‍රවර්ස් වෙත ණයට විකුණුම් දිගටම කරගෙන යාම වංචා හෝ දෝෂ ඇතිවීමේ වැඩි අවදානමක් ඇති කරයි.

විකල්ප පිළිතුර:

- දිරිගැන්වීම
- අවස්ථාවන්
- ආකල්ප / තාක්විකරණය

(ලකුණු 03)
(මුළු ලකුණු 10)

7 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

| |
|----------------------------------|
| පරිච්ඡේදය 08 - ආචාරධර්ම අවශ්‍යතා |
|----------------------------------|

(a) පහත සඳහන් කරුණු දෙකක් පැහැදිලි කිරීම ලකුණු 03ක් ලබා ගැනීම සඳහා අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සැලකේ.

- නව විගණක කාර්යභාරයක් භාරගැනීමට පෙර, පරිච්ඡේදයේ සිටින වෘත්තීය ගණකාධිකාරීවරයෙකු විසින් අදාළ පිළිගැනීම මූලික මූලධර්මවලට අනුකූල වීමට යම් තර්ජනයක් ඇති කරයිද යන්න තීරණය කළ යුතුය.
- පොදු පරිච්ඡේදයේ සිටින වෘත්තීය ගණකාධිකාරීවරයෙකු ඕනෑම තර්ජනයක බලපෑම ඇගයීමට ලක් කළ යුතු අතර ඒවා පිළිගත හැකි මට්ටමකට අවම කිරීම සඳහා අවශ්‍ය විටදී ආරක්ෂණ ක්‍රම යෙදිය යුතුය.
- වෘත්තීය නිපුණතාවය සහ නිසි සැලකිල්ල පිළිබඳ මූලික මූලධර්මය පරිච්ඡේදයේ යෙදෙන වෘත්තීය ගණකාධිකාරීවරයෙකුට, පරිච්ඡේදයේ යෙදෙන වෘත්තීය ගණකාධිකාරීවරයෙකුට සිදු කළ හැකි සේවාවන් පමණක් සැපයීමට බැඳීමක් පනවයි.
- විගණනය සිදු කිරීම සඳහා අවශ්‍ය නිපුණතා සහිත ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සිටිද යන්න.
- මූල්‍ය ප්‍රකාශන සැකසීමේදී මූල්‍ය වාර්තාකරණ රාමුව යෙදිය යුතුද යන්න විගණක විසින් තීරණය කළ යුතුය
- කළමනාකාරීත්වය හෝ පාලනය සම්බන්ධයෙන් වගකියයුතු පාර්ශවයන් සමඟ විගණන කටයුතුවල නියමයන්ට විගණක එකඟ විය යුතුය.

(ලකුණු 03)

(b) පහත සඳහන් තර්ජන දෙකක් සඳහන් කිරීම ලකුණු 04ක් ලබා ගැනීම සඳහා අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සැලකේ.

1. බිය ගැන්වීමේ තර්ජනය

මෙහිදී බැංකු ණය ලබා ගැනීම සේවාවලාභියාගේ ප්‍රධාන ඉලක්කයක් වන අතර එම නිසා සේවාවලාභියාගේ ණය අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් පුරෝකථන කළ මූල්‍ය ප්‍රකාශන සකස් කර තිබිය හැක. බාහිර විගණන අවස්ථාවේදී විගණකයාට එම පීඩනයම එල්ලවිය හැකිය.

2. ස්වයං ඇල්ම මත තර්ජනය

SGL හි විගණනය පිළිගන්නේ නම්, විගණන ආයතනයේ ආදායමෙන් 25%ක් එයින් ලැබේ. එයින් අදහස් වන්නේ එය විගණන ආයතනයේ ආදායමෙන් සැලකිය යුතු කොටසක් නියෝජනය කරන බවයි. එනම් විගණන ආයතනය SGL වෙතින් වන සම්පූර්ණ ගාස්තුව මත අනවශ්‍ය යැපීමක් ඇති කර ගැනීමයි.

3. ස්වයං-සමාලෝචන තර්ජනය

වෘත්තීය ගණකාධිකාරීවරයෙකු විසින් කලින් දුන් තීන්දුවක ප්‍රතිඵල නිසි ලෙස ඇගයීමට ලක් නොකරන බවට තර්ජනය කිරීම. අනාගතයේදී විවිධ අධිකාරීන් වෙත වෙනත් වාර්තා සකස් කිරීම මෙන්ම ණය සඳහා බැංකුව සඳහා මූල්‍ය පුරෝකථන කළ මූල්‍ය ප්‍රකාශන සකස් කළ ආකාරය වැනි වෙනත් සේවාවන් විගණන ආයතනයෙන් සේවාදායකයාට අවශ්‍ය විය හැකිය. එය ස්වයං සමාලෝචන තර්ජනයක් ඇති කරයි.

(ලකුණු 04)

(c) පහත සඳහන් ආරක්ෂණ ක්‍රම තුනක් ප්‍රකාශ කිරීම ලකුණු 03ක් ලබා ගැනීම සඳහා අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සැලකේ.

1. සේවාවලාභියාගේ පාලනය සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන් සමඟ ආචාරධර්ම ගැටළු සාකච්ඡා කිරීම.
2. අදාළ නියාමන අවශ්‍යතා සමඟ අන්දැකීම් තිබීම හෝ ලබා ගැනීම
3. අවශ්‍ය නිපුණතා සහිත ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් පත් කිරීම
4. සේවාවලාභියාගේ පාලනය සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන් වෙත සපයනු ලබන සේවාවන්හි ස්වභාවය සහ අය කරන ගාස්තු ප්‍රමාණය හෙළිදරව් කිරීම
5. නිශ්චිත කාර්යභාරයන් පිළිගනු ලබන්නේ ඒවා මනා ලෙස සිදු කළ හැකි විට පමණක් බවට සාධාරණ සහතිකයක් ලබා දීම සඳහා නිර් මාණය කර ඇති තත්ත්ව පාලන ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටිවලට අනුකූල වීම.
6. සහතික වීමේ කණ්ඩායමක සාමාජිකයින් මහජන යහපත සඳහා ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන අතරම මූලික මූලධර්මවලට අනුකූල වීම සහතික කරන නායකත්වයක පැවැත්ම.
7. මූලික මූලධර්මවලට අනුකූල වීමට ඇති තර්ජන හඳුනා ගැනීම, එම තර්ජනවල බලපෑම තක්සේරු කිරීම සහ තර්ජන තුරන් කිරීම හෝ අඩු කිරීම සඳහා ආරක්ෂණ ක්‍රම යෙදීම සඳහා ලේඛනගත ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි.
8. ආයතනයේ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි, ඒවාට යම් වෙනසක් ඇතුළුව, සියලුම හවුල්කරුවන්ට සහ වෘත්තීය කාර්ය මණ්ඩලයට කාලෝචිත ලෙස සන්නිවේදනය කිරීම සහ එවැනි ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි පිළිබඳ සුදුසු පුහුණුව සහ අධ්‍යාපනය ලබා දීම.
9. සහතික වීමේ සේවාවලාභියෙකුට සහතික නොවන සේවා සැපයීම සඳහා වෙනම වාර්තාකරණ අවශ්‍යතා සහිත විවිධ හවුල්කරුවන් සහ කාර්යභාර කණ්ඩායම් භාවිතා කිරීම.

10. වෘත්තීය නියාමන ආයතනයක් හෝ වෙනත් වෘත්තීය ගණකාධිකාරීවරයෙකු වැනි ස්වාධීන තෙවන පාර්ශවයකින් උපදෙස් දීම
11. සහතික වීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු නොවූ වෘත්තීය ගණකාධිකාරීවරයෙකු මගින් සිදු කරන ලද සහතික කිරීමේ කාර්ය සමාලෝචනය කිරීම හෝ අවශ්‍ය පරිදි උපදෙස් දීම.
12. සහතික වීමක් නොසපයන සේවාවට සම්බන්ධ නොවූ වෘත්තීය ගණකාධිකාරීවරයෙකු සිටීම, සිදු කරන ලද සහතික නොවන කාර්යයන් සමාලෝචනය කිරීම හෝ අවශ්‍ය පරිදි උපදෙස් දීම.

(ලකුණු 03)

(මුළු ලකුණු 10)



B කොටසෙහි අවසානය

8 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 03 - අභ්‍යන්තර පාලනයන් සහ ව්‍යාපාරික ක්‍රියාවලීන්

(a) (i)

පහත සඳහන් දුර්වලතා පහක් සඳහන් කිරීම (a) - (i) සඳහා ලකුණු 05ක් ලබා ගැනීමට ප්‍රමාණවත් ලෙස සැලකේ.

පහත නිර්දේශ පහක් සඳහන් කිරීම (a) - (ii) සඳහා ලකුණු 05ක් ලබා ගැනීමට ප්‍රමාණවත් ලෙස සැලකේ.

| (i) දුර්වලතා | (ii) නිර්දේශ |
|--|--|
| තොග නිලධාරියාගේ ඉල්ලීම මත ගැණුම් විධායක විසින් ඇණවුම් සිදු කරයි. | තොග නිලධාරියාගේ ඉල්ලීම් ස්වාධීන / ඉහළ මට්ටමේ කළමනාකරුවෙකු විසින් නිසි ලෙස අනුමත කළ යුතුය. |
| ලියාපදිංචි කිරීම සඳහා සැපයුම්කරුවන් තෝරාගැනීම සඳහා සුදුසු පාලනයන් සමාගම තුළ නොමැත. | සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා විනිවිදබාවයෙන් යුතු පද්ධතියක් ස්ථාපිත කිරීම. |
| තොග නිලධාරීන් විසින් මාසික භෞතික තොග ගණනය සිදු කිරීම. | ස්වාධීන නිලධාරීන් විසින් මාසික භෞතික තොග ගණනය සිදු කිරීම. |
| භෞතික තොග ගණනය මත පදනම්ව පද්ධතිය තුළ ඇති තොග වලට ගැලපීම් සිදු කිරීම. | භෞතික ගණනය කිරීම් මත සිදු කරන සියලුම පද්ධති ගැලපීම් සඳහා නිසි අනුමැතියක් ලබා ගැනීමට නිර්දේශ කිරීම. |
| සමහරක් පාලනයන් පිටුපස ඇති අවදානම හඳුනා නොගැනීම නිසා අදාළ පාලනයන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ක්‍රියාත්මක කර නොමැත. | අභ්‍යන්තර පාලනය පිළිබඳ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දැනුම වැඩි කර ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීම. |
| ඇතැම් භාණ්ඩවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට තොග නිලධාරියාට ප්‍රමාණවත් දැනුමක් නොමැත. | තොග නිලධාරියාට නිසි පුහුණුවක් ලබා දීම. |
| විකුණුම් පද්ධතියෙන් දෛනික විකුණුම් වාර්තා ජනනය කළ නොහැක. | දෛනික විකුණුම් වාර්තා විකල්පය සක්‍රීය කිරීමට පද්ධතිය සංවර්ධනය කිරීම. |
| විකුණුම් ඉන්වොයිසිවල සඳහන් මිල ගණන් ගනුදෙනුකරුවන් වෙත ලබා දෙන මිල කියුම්මිවල සඳහන් මිල ගණන්වලට වඩා වෙනස් වේ. | විකුණුම් මිල නියම කිරීමට පෙර මිල ගණන් හරස් පරීක්ෂා කිරීමට පාලනයක් ක්‍රියාත්මක කිරීම. |
| ඇතැම් ණයගැති ශේෂයන් ණයගැති ලැයිස්තුවේ | ණය ගැතියන්ගේ දෛනික වාර්තාවක් ලබා |

| | |
|--|--|
| නොපෙන්වයි. | ගැනීම සහ දෛනික ණය විකුණුම් සමඟ හරස් පරීක්ෂා කිරීම. |
| වෛරස් ප්‍රභා‍රයක් හේතුවෙන් විකුණුම් පද්ධතිය දිනක් ක්‍රියා විරහිත විය | පද්ධතියට වයිරස් ගාඩ් එකක් ස්ථාපනය කිරීම. |
| උපස්ථ කිරීමේ පහසුකම් කිසිවක් නොමැත. | දුරස්ථ ස්ථානයක දත්ත ගබඩා කිරීම සඳහා පද්ධතියක් ස්ථාපිත කිරීම. |

(ලකුණු 10)

(b)

(i) පහත සඳහන් පාලන හතරක් සඳහන් කිරීම ලකුණු 04ක් ලබා ගැනීම සඳහා අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සැලකේ.

- රාජකාරි වෙන් කිරීම - පද්ධති සංවර්ධනයන් පුද්ගලයන් දෙදෙනෙකු විසින් පරීක්ෂා කළ යුතුය.
- ප්‍රවේශ පාලනය - අවසර ලත් පුද්ගලයින් සඳහා පමණක් වෙළෙඳසල් වෙත ප්‍රවේශය සීමා කිරීම.
- අනුමත අධිකාරිය - පද්ධති ගැලපීම් ඉහළ කළමනාකරණ මට්ටමකින් අනුමත කළ යුතුය.
- කාලානුරූපී ශේෂ පිරික්සුම් - මාසික තොග ගැනීම ස්වාධීන නිලධාරීන් විසින් සිදු කළ යුතුය
- තොග ගණන් පිළිබඳ අධීක්ෂණ පාලනය
- අංක ගණිතමය සහ ගිණුම් පාලනය
- පුද්ගලික පාලනය

(ලකුණු 04)

(ii) ආයතනයක් තුළ ඇති පාලනයන් සමාගමේ අරමුණු ඉටු කිරීම සඳහා පිරිස් ඇතුළු සම්පත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිතා කිරීම දිරිමත් කිරීමට අවශ්‍ය වේ. මෙම පාලනයන්හි වැදගත් කොටසක් වන්නේ අභ්‍යන්තර තීරණ ගැනීම සහ මත්කම් සහ වාර්තා ආරක්ෂා කිරීම සඳහා නිවැරදි තොරතුරු සැපයීමයි.

(ලකුණු 03)

(c) පහත සඳහන් සීමාවන් හතරක් සඳහන් කිරීම ලකුණු 04ක් ලබා ගැනීම සඳහා අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සැලකේ.

- පාලනයන් හොඳින් සැලසුම් කර නොතිබිය හැකිය.
- පාලනයන් අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවිය හැක. එබැවින්, හොඳින් සැලසුම් කරන ලද පාලනයකට පවා එහි අරමුණු සාක්ෂාත් කරගත නොහැකි වනු ඇත.
- මෙහෙයුම් අවදානම්වල වෙනස්කම් දිගටම සිදු වීම. පෙර සැලසුම් කළ පාලනයේ ප්‍රතිඵලයක් ලෙස නව අවදානම් සලකා බැලීමට අපොහොසත් විය හැක.
- පාලනයන් සැලසුම් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ පිරිවැය එම පාලනවලින් ලැබෙන ප්‍රතිලාභ සාධාරණීකරණය නොකරයි.
- සංවිධානය තුළ දුර්වල අවදානම් දැනුවත් කිරීමේ සංස්කෘතිය.
- එදිනෙදා නොවන ගනුදෙනු ආචරණය නොකෙරේ.
- මානව වැරදි

(ලකුණු 04)

(d) පහත සඳහන් පාලන දෙකක් සඳහන් කිරීම ලකුණු 04ක් ලබා ගැනීම සඳහා අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සැලකේ.

යෙදුම් පාලනයන්

- I. ආදාන සම්පූර්ණත්වය පාලනය කරයි.
- II. ආදාන නිරවද්‍යතාවය පාලනය කරයි.
- III. ආදාන අවසරය පාලනය කරයි.
- IV. සැකසීම පාලනය කරයි
- V. ප්‍රධාන ගොනු සහ ස්ථාවර දත්ත පාලනය කරයි

සාමාන්‍ය පාලනයන්

- I. පරිගණක යෙදුම් සංවර්ධනය.
- II. වැඩසටහන් අනවසරයෙන් වෙනස් කිරීම වැළැක්වීම හෝ හඳුනා ගැනීම.
- III. වැඩසටහන් වෙනස්කම් පරීක්ෂා කිරීම සහ ලේඛනගත කිරීම.
- IV. දත්ත ගොනුවලට අනවසර සංශෝධන වැළැක්වීමට පාලනය කිරීම.
- V. මෙහෙයුම් අධීක්ෂණ සහතික කිරීම සඳහා පාලනය.

(ලකුණු 04)
(මුළු ලකුණු 25)

9 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

(A)

පරිච්ඡේදය 06 සහ 07

(a) පහත සඳහන් විශ්ලේෂණ ක්‍රියා පටිපාටි දෙකක් පැහැදිලි කිරීම ලකුණු 03ක් ලබා ගැනීම සඳහා අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සැලකේ.

- පෙර කාල පරිච්ඡේද සඳහා සැසඳිය හැකි තොරතුරු.
- අයවැය හෝ පුරෝකථන වැනි ආයතනයේ අපේක්ෂිත ප්‍රතිඵල හෝ ක්ෂයවීම් ඇස්තමේන්තු කිරීම වැනි විගණකගේ අපේක්ෂාවන්.
- කර් මාන්ත සාමාන්‍යයන් සමඟ හෝ එම කර්මාන්තයේම සැසඳිය හැකි ප්‍රමාණයේ වෙනත් ආයතන සමඟ ලැබිය යුතු ගිණුම්වලට ආයතනයේ විකුණුම් අනුපාතය සංසන්දනය කිරීම වැනි සමාන කර්මාන්ත තොරතුරු.
- දළ ආන්තික ප්‍රතිශත වැනි ආයතනයේ අත්දැකීම් මත පදනම්ව පුරෝකථනය කළ හැකි රටාවකට අනුගත වීමට බලාපොරොත්තු වන මූල්‍ය තොරතුරු අංග අතර.
- මූල්‍ය තොරතුරු සහ සේවක සංඛ්‍යාවට වැටුප් ගෙවීමේ පිරිවැය වැනි අදාළ මූල්‍ය නොවන තොරතුරු අතර.

(ලකුණු 03)

(b)

- වත්මන් වර්ෂයට අදාළ අවදානම් මට්ටම අවබෝධ කර ගැනීම සඳහා අවදානම් තක්සේරුව සිදු කර නොමැත. එය හෙළිදරව් කිරීමක් පමණක් වුවද, එය මූල්‍ය ප්‍රකාශනවල කැපී පෙනෙන හෙළිදරව් කිරීමවලින් එකකි.
- සම්බන්ධිත පාර්ශව ලැයිස්තුව සහ ගනුදෙනු කළමනාකරණයෙන් ලබාගෙන නොමැත.
- D LTD හි ආයෝජනය එහි පැවැත්ම හෝ සැලකිය යුතු බලපෑමක් සඳහා තක්සේරු කර ඇත.
- ආයතනය තුළ සිටින අධ්‍යක්ෂවරුන්, කළමනාකාරීත්වය සහ වෙනත් අදාළ පුද්ගලයින්ගෙන් විමසීම් කර නොමැත.
- විගණන කාර්යභාර කණ්ඩායම් සාකච්ඡාව සිදු කර නොමැත.
- ණයවල නියමයන් සහ කොන්දේසිවල වෙනස්කම් තිබේද යන්න පරීක්ෂා කර නොමැත.
- ඒ අනුව, විගණකවරයා ඒ පිළිබඳ ප්‍රමාණවත් විගණන කටයුතු සිදු කර නොමැත.

(ලකුණු 05)

(c) සම්බන්ධිත පාර්ශව ගනුදෙනු හේතුවෙන් පැනනැගිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනවල අවදානම හඳුනා ගැනීම, තක්සේරු කිරීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා විගණන ක්‍රියා පටිපාටි සිදු කිරීමට විගණකවරයාට වගකීමක් ඇත. කෙසේ වෙතත්, විගණනයේ ආවේනික සීමාවන් හේතුවෙන් සියලුම ප්‍රමාණාත්මක සම්බන්ධිත පාර්ශව ගනුදෙනු අනාවරණය කර ගැනීම විගණකවරයාගෙන් බලාපොරොත්තු විය නොහැක.

(ලකුණු 03)

(d) පහත සඳහන් විගණන පටිපාටි දෙකක් සඳහන් කිරීම ලකුණු 04ක් ලබා ගැනීම සඳහා අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සැලකේ.

වාර්තාකරණ කාලයෙන් පසු සිදුවීම් සමාලෝචනය කිරීමේදී සිදු කළ හැකි විගණන ක්‍රියා පටිපාටි;

- ඕනෑම ක්‍රියා පටිපාටි පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම, පසුකාලීන සිදුවීම් හඳුනා ගැනීම සහතික කිරීම සඳහා කළමනාකරණය ස්ථාපිත කර ඇත.
- මූල්‍ය ප්‍රකාශනවලට බලපෑ හැකි කිසියම් පසුකාලීන සිදුවීම් සිදුවී ඇත්ද යන්න කළමනාකරණය සහ පාලනයට වගකිවයුතු පාර්ශවයින් වෙතින් විමසීම.
- මූල්‍ය වර්ෂයේ දිනට පසුව පවත්වන ලද ආයතන හිමිකරුවන්ගේ, කළමනාකාරීත්වයේ සහ පාලනයට වගකිවයුතු පාර්ශවයන්ගේ රැස්වීම්වල වාර්තා කියවීම සහ රැස්වීම් වාර්තා ලබා ගත නොහැකි එවැනි රැස්වීම්වලදී සාකච්ඡා කළ කරුණු පිළිබඳව විමසීම.
- ආයතනයේ නවතම පසුකාලීන අතුරු මූල්‍ය ප්‍රකාශන කියවීම.
- ශේෂ පත්‍ර දිනයෙන් පසුව සකස් කරන ලද අයවැය, මුදල් ප්‍රවාහ පුරෝකථන සහ අනෙකුත් අදාළ කළමනාකරණ වාර්තා කියවීම.
- නඩු සහ හිමිකම් සම්බන්ධයෙන් නීති උපදේශකගෙන් විමසීම.
- කළමනාකරණයෙන් ලිඛිත නියෝජන ලබා ගැනීම.

(ලකුණු 04)

(B)

A Ltd

- සමාගමේ ප්‍රමාණාත්මක මට්ටම රු.1,000,000/-
- SLFRS 15 සහ කපා හැරීමේ දෝෂය සමග සැලකිය යුතු අනුකූලතාවයක් නොමැත
- එම ගැටළු ලාභය, තොග, විකුණුම් සහ ලැබිය යුතු ශේෂ වලට බලපා ඇත
- බලපෑම පුළුල් වේ.
- ඉහත සාධක මත විගණක අභිතකර මතයක් ප්‍රකාශ කළ යුතුය

B Ltd

- සමාගමේ ප්‍රමාණාත්මක මට්ටම රුපියල් 125,000/- කි.
- විගණකවරයා රු. 150,000/- ක දිගු ණයගැති ශේෂය ලබා නොදීම සඳහා ප්‍රමාණවත් සහ සුදුසු සාක්ෂි ලබා ගෙන ඇත.
- බලපෑම ප්‍රමාණාත්මක නමුත් පුළුල් නොවේ
- ඉහත සාධක මත පදනම්ව විගණක විසින් තත්වාගණනය කළ මතයක් ප්‍රකාශ කළ යුතුය

C Ltd

- සමාගමේ ප්‍රමාණාත්මක මට්ටම රුපියල් මිලියන 5.75 කි
- විගණකවරයාට මුළු වත්කම් වලින් 5% නියෝජනය කරන රු. 7,768,000/- ක් වූ වෙළෙඳ ණයගැති ශේෂය පිළිබඳව ප්‍රමාණාත්මක සහ යෝග්‍ය විගණන සාක්ෂි ලබා ගත නොහැකි විය.
- බලපෑම ප්‍රමාණාත්මක නමුත් පෘථුල නොවේ
- ඉහත සාධක මත පදනම්ව විගණක විසින් තත්වාගණනය කළ මතයක් ප්‍රකාශ කළ යුතුය

(ලකුණු 10)

(මුළු ලකුණු 25)

C කොටසෙහි අවසානය

Notice:

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the

